



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. F. & S.C.)
12/78

ලප්තාන්ත ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය
No.

370



ලප්තාන්ත හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாவாய் 110)

Births and Deaths Registration Act (Cap. 110)

කුරුමානුල කලාපය

දිස්ත්‍රික්කය
பெரும்புள்ளி
District

කොට්ඨාසය
பிரிவு
Division

1. ලපන් දිනය හා ස්ථානය
பிறந்த திகதியும் இடமும்
Date and place of birth

2013 (පළමුවන ප්‍රභූතය)

කුරුමානුල කලාපය

2. නම
பெயர்
Name

මහේෂ්වර දිසානායක

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால
Sex

පුරුෂ

4. පියාගේ
தகப்பன்
Father's

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
ලපන් දිනය
பிறந்த திகதி
date of birth
ලපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாத்
race²

විජේවික්‍රම ආරච්චිලාංගේ ජයකොඩි රාජිතු

1991.10.14

කුරුමානුල මහ රෝහල

සිංහල

මවගේ
தாய்
Mother's

සම්පූර්ණ නම¹
முழுப் பெயர்
full name¹
ලපන් දිනය
பிறந்த திகதி
date of birth
ලපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாத்
race²
වයස
வயது
age

අනිකුත් දි ජයකොඩිලාංගේ ජයකොඩි ලක්මාලි ජයකොඩි

1993.02.25

කුරුමානුල මහ රෝහල

සිංහල

අවුරුදු විස්සය

පියාගේ වර්තමානද ?

(පුරුෂයන් සඳහා පමණක්)
Are parents married?

මගේ

පියාගේ
தகப்பன்
Father's
සම්පූර්ණ නම¹
முழுப் பெயர்
his full name
ඔහු ලපන් වර්ෂය
பிறந்த ஆண்டு
his year of birth
ඔහු ලපන් ස්ථානය
பிறந்த இடம்
his place of birth

විජේවික්‍රම ආරච්චිලාංගේ ජයකොඩි මහේෂ්වර රාජිතු

෨෦෦෮

෨෦෦෮

මගේ මවගේ සහ පියාගේ ලපන් දිනය

(අතිරේක පිටුවක් සඳහා පමණක්) P.T.O

| | | |
|---|--|--|
| <p>8. පියා මුල-පියාගේ හෝ මවු මුල-පියාගේ 'පියා' හෝ 'මව' ලෙස සඳහන් කරන ලද පුද්ගලයෙකුට අයත් වුවහොත්:</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka</p> | <p>සම්පූර්ණ නම Full name</p> <p>පාලන වසර Year of birth</p> <p>පාලන ස්ථානය Place of birth</p> | <p>සියලුම මාතෘපියා</p> |
| <p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, වැඩි ජීවිතය හා තැබෙන ලිපිනය සහ දැනුම් දෙන ලද ආකාරය.</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p> | | <p>විජේසිංහ මහා පාලකයාගේ නම ජයනාති රෙදි නො: 110, කුරුමුල්ල බලලොව සිංහ</p> |
| <p>10. දැනුම් දෙන්නාගේ අත්සන</p> <p>Informant's signature</p> | | <p><i>(Signature)</i></p> |
| <p>11. ලියාපදිංචි කරන දිනය Date of registration</p> | | <p>2013 (දෙසැම්බර් 20) 2013 (දෙසැම්බර් 20) අවසන් වූයේ බේරුණි රජය</p> |
| <p>12. ලියාපදිංචි කරනු ලබන පුද්ගලයාගේ අත්සන</p> <p>Registrar's signature</p> | | <p><i>(Signature)</i></p> |
| <p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් හෝ අනෙකුත් විස්තරයක් සම්බන්ධයෙන් දැනුම් දෙනු ලබන පුද්ගලයාගේ නම සහ දැනුම් දෙන ආකාරය.</p> <p>Name inserted or substituted after registration</p> | | <p>එම්.එම්.එස්. කුමාරිසිංහ කුරුමුල්ල නගර නොවිද්‍යාල ලේඛනාලය, මාල පොරොත්තු</p> |
| <p>14. විවිධ අංශවල ඇතුළත් විස්තර සහතික කරනු ලබන පුද්ගලයාගේ නම සහ දැනුම් දෙන ආකාරය.</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p> | | <p>ලියාපදිංචි කරනු ලබන දිනය = A 28627 18 07 11</p> <p>ලියාපදිංචි කරනු ලබන දිනය =</p> <p>ලියාපදිංචි කරනු ලබන දිනය =</p> |
| <p>15. ලියාපදිංචි කිරීමේ හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් දැනුම් දෙන පුද්ගලයාගේ නම සහ දැනුම් දෙන ආකාරය.</p> <p>Name of person on whose information particulars relating to item 15 were supplied and in what capacity he gave information</p> | | <p>ලියාපදිංචි කරනු ලබන දිනය = 2018 07 11</p> |

03-479 - 5,000 (2010/03) P මුද්‍රාණය සඳහා අවසරය

එම්. එන්. ඉන්දිරානි
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ප්‍රාදේශීය මහලක්කම් කාර්යාලය
කුරුමුල්ල.